

1.2.3

මතක රෙජිස්තර

මතක රෙජිස්තර (memory registers) යනු මධ්‍ය සැකසුම් ඒකකය හාවිත කරමින් සිටින දත්ත සහ උපදෙස් කාවකාලිකව රඳවා තබා ගන්නා ස්ථානයයි. මෙම මතක රෙජිස්තරවල, ගබඩා කර ගැනීමේ ධාරිතාව දෑස් තැවිය වැනි අනෙකුත් පරිගණක මතක සමග සපයන විට කුඩා අගයක් ගනී. නමුත් එහි වේගවත් බව වැඩි ය.



ක්‍රියාකාරකම I : වැඩ පොනේ I.I බලන්න

1.3

මධ්‍ය සැකසුම් ඒකකයේ පරණාමය හඳුනා ගනීමු

පරිගණක පද්ධතියේ මධ්‍ය සැකසුම් ඒකකය නිපදවීම සඳහා හාවිත කරන ලද ඉලෙක්ට්‍රොනික තාක්ෂණය අනුව එය පරම්පරා හතරකට වර්ග කර දැක්විය හැකි ය.

- | | |
|-----------------------------------|----------------------------------|
| 1. පළමු පරම්පරාව (රික්තක නළ) | 2. දෙවන පරම්පරාව (ආන්ඩ්ස්ටර්) |
| 3. තෙවන පරම්පරාව (අනුක්ලිත පරිපථ) | 4. සිවුවන පරම්පරාව (ක්ෂේද පරිපථ) |

මෙම වර්ග කිරීම 7 ග්‍රෑනීයේ ඔබගේ අවබෝධය සඳහා වන සරල වර්ග කිරීමක් වන අතර විවිධ අවස්ථාවල දී මධ්‍ය සැකසුම් ඒකකයේ පරණාමය, විවිධාකාරයෙන් පරම්පරාවලට බෙදා දක්වන අවස්ථා ද ඇති.

පළමු පරම්පරාව
කාල පරාසය
1940-1956

හාවිත කරන ලද ඉලෙක්ට්‍රොනික තාක්ෂණය : රික්තක නළ (vacuum tubes)

විදුලි පරිභේදනය : රික්තක නළ විශාල ප්‍රමාණයක් (18 000ක් පමණ) නිශ්චි අතර එකිනෙක් ඇති වන තාපය මූඩ පැවැත්වීම සඳහා සිසිලන පද්ධතියක් අවශ්‍ය විය. මෙහි විශාල විදුලි පරිභේදනයක් සිදු විය.

පරිගණකයේ ප්‍රමාණය : කාමරයක් තරම් විශාලය.

ක්‍රියාක්මක වේගය : මිලි තන්ත්පරවලින් මතින ලදී.

පිරිවය : නිෂ්පාදනය හා ත්‍යාග සඳහා විශාල පිරිවයක් දැරීමට විය.

මෙවැනි පරිගණක සඳහා උදාහරණ : ENIAC, UNIVAC, EDVAC

1.4 රුපය - රික්තක නළ කිහිපයක්

1.5 රුපය - පළමු පරම්පරාවේ පරිගණකයක්

4

නොමිලයේ බෙදාහැරීම පිණිසයි.

දෙවන පරම්පරාව
කාල පරාසය
1956-1963

භාවිත කරන ලද ඉලෙක්ට්‍රොනික තාක්ෂණය : මූන්සිස්ටර් (transistors)
විදුලි පරිහේශනය : පළමු පරම්පරාවට සාපේක්ෂව අඩු ය.
පරිගණකයේ ප්‍රමාණය : පළමු පරම්පරාවට සාපේක්ෂව කුඩා ය.
ක්‍රියාත්මක වෙශය : මධිකො තත්ත්පරවලින් මතින ලදී.
පිරිවැය : මිලදී ගැනීමට විශාල පිරිවැයක් දැරීමට සිදු විය.
මෙවැනි පරිගණක සඳහා උදාහරණ : IBM 7030, CDC 1604





1.6 රුපය - මූන්සිස්ටර් කිහිපයක්

1.7 රුපය - දෙවන පරම්පරාවේ පරිගණකයක්

තෙවන පරම්පරාව
කාල පරාසය
1964-1971

භාවිත කරන ලද ඉලෙක්ට්‍රොනික තාක්ෂණය : අනුකළිත පරිපථ (integrated circuits)
විදුලි පරිහේශනය : දෙවන පරම්පරාවට සාපේක්ෂව අඩු ය.
පරිගණකයේ ප්‍රමාණය : දෙවන පරම්පරාවට සාපේක්ෂව කුඩා ය.
ක්‍රියාත්මක වෙශය : නැගෙන් තත්ත්පරවලින් මතින ලදී.
පිරිවැය : දෙවන පරම්පරාවට සාපේක්ෂව මිලදී ගැනීමට අවශ්‍ය පිරිවැය අඩු ය.
මෙවැනි පරිගණක සඳහා උදාහරණ : IBM 360, CDC 6600






1.8 රුපය - අනුකළිත පරිපථයක්

1.9 රුපය - තෙවන පරම්පරාවේ පරිගණකයක්

සිවුවන පරම්පරාව
කාල පරාසය
1971 සිට
මේ දක්වා

භාවිත කරන ලද ඉලෙක්ට්‍රොනික තාක්ෂණය : ක්‍රියාත්මක පරිපථ (microprocessors)
විදුලි පරිහේශනය : තෙවන පරම්පරාවට සාපේක්ෂව අඩු ය.
පරිගණකයේ ප්‍රමාණය : පරිගණකවල ප්‍රමාණය තෙවන පරම්පරාවට සාපේක්ෂව ඉතා කුඩාය.
ක්‍රියාත්මක වෙශය : පිශෝ තත්ත්පරවලින් හා MIPS (million of instruction per second) මතිනු ලැබේ.
පිරිවැය : තෙවන පරම්පරාවට සාපේක්ෂව මිලදී ගැනීමට අවශ්‍ය පිරිවැය ඉතා අඩු ය.
මෙවැනි පරිගණක සඳහා උදාහරණ : තුළනයේ භාවිත වන පරිගණක


1.10 රුපය - ක්‍රියාත්මක පරිපථයක්

1.11 රුපය - සිවුවන පරම්පරාවේ පරිගණක කිහිපයක්